



ඉහත දක්වා ඇති ටැංග්‍රමය භාවිත කර රූප නිර්මාණය කරමු.








1

ඇමුණුම 1 සහ 2හි දක්වා ඇති ටැංග්‍රම භාවිතයෙන් මෙවැනි තවත් රූප නිර්මාණය කර අභ්‍යාස පොතෙහි අලවන්න.


2 (5 cm × 5cm) ප්‍රමාණයේ පාට කඩදාසි කැබලි සපයා ගන්න. දෙකට නවා පහත දැක්වෙන ආකාරයේ රූප කපා ගන්න. ඒවා දිග හැර ලැබෙන සමමිතික රූප අභ්‍යාස පොතෙහි අලවන්න.



3 පහත රූප දෙස බලා වගුව පුරවන්න.












සමමිතික රූප	සමමිතික නොවන රූප
A	C



4

පහත දැක්වා ඇති රූපවල එක් සමමිති අක්ෂයක් ඇඳ ඇත. ඒවායේ තවත් සමමිති අක්ෂයක් අඳින්න.

<p>(1)</p> 	<p>(6)</p> 
<p>(2)</p> 	<p>(7)</p> 
<p>(3)</p> 	<p>(8)</p> 
<p>(4)</p> 	<p>(9)</p> 
<p>(5)</p> 	<p>(10)</p> 